

නාට්‍ය පෙළ පරිවර්තනය හා අනුවර්තනය

ඡයමල් ද සිල්වා

Translation is the process of converting words or texts from one language into another. Since the processes and methods of translation are not universally agreed upon, it is expected that translators follow different methods in their work. This is mostly apparent in literary translation, where the intention of the translator is to produce on his reader an impression similar or nearly similar to that produced by the original. Adaptation and translation are identified as two major streams into which literary translations fall. Translation is the most common variety whereas adaptation is not so common and not so welcomed by readers and critics. Adaptation can mostly be seen in relation to the translation of dramatic texts.

© ඡයමල් ද සිල්වා

සංස්. ඡයමල් ද සිල්වා, දිල්ගාන් මණෝප්‍රේ රාජපක්ෂ, දුලත්කා ලංසකාර,
දිනේන්ම සඳරුවන්
'ප්‍රහා' ගාස්ත්‍රීය සංග්‍රහය, තුන් වැනි කළාපය - 2013/2014
මානවකාස්ත්‍ර පියය, කැලණිය විශ්වවිද්‍යාලය

හාජා පරිවර්තනය යනු එක් හාජාවකින් පවත්නා යමක් වෙනත් හාජාවකට හැරුවීම සි. පරිවර්තනය වූකලී ලේකයේ විවිධ රටවල අතිතයේ විසුවා වූ ද, වර්තමානයේ වෙසෙන්නා වූ ද, මිනිසාගේ ඇශාන සමඟාරයන් වින්දන සමඟාරය සංඛ්‍යාත නිරමාණ සාහිත්‍යයන් එක් එක් හාජා දන්නා මිනිසුන් අතර බෙදුහදා-ගත හැකි මාර්ගයකි.¹

සාහිත්‍ය නිරමාණයක් යනු යම් වින්දනයක්, ආස්ථ්‍වාදයක් හෝ රසයක් ලැබිය හැකි සේ සකස් කරන ලද නිරමාණාත්මක කෘතියකි. ගදු, පදු, නාට්‍ය පෙළ ඇ සියලු තිරමාණාත්මක කෘති මෙයට අයත් වේ. මෙවැනි නිරමාණාත්මක කෘතියක් එක් හාජාවකින් වෙනත් හාජාවකට හැරුවීම සාහිත්‍ය පරිවර්තනයේ විෂය පරාසයට අයත් වේ. පායකයා වෙත යම් වින්දනයක්, ආස්ථ්‍වාදයක් හෝ රසයක් ලබා-දීම සාහිත්‍ය කෘතියක අරමුණ වන්නා සේ ම සාහිත්‍ය පරිවර්තනයේ අරමුණ වන්නේ ද පායකයා වෙත යම් වින්දනයක්, ආස්ථ්‍වාදයක් හෝ රසයක් ලබා-දීම සි. එකි වින්දනය මුල් නිරමාණයේ පායකයා ලබන වින්දනයට නො අඩු වූවක් විය යුතු අතර එකි වින්දනය ලබන පායකයා දක්වන ප්‍රතිචාරය මුල් නිරමාණයේ පායකයා දැක්වූ ප්‍රතිචාරයට සමාන වූවක් ද විය යුතු ය. ඉංගිරිසි ජාතික කෘතියකු වන මැතිවි ආනෙක්ඩ් පරිවර්තන සාහිත්‍ය කෘතියකින් අපේක්ෂිත මෙකි ‘තුලු ප්‍රතිචාරය’ සම්බන්ධයෙන් මෙලෙස පවසයි: “මුල් කෘතිය එහි පායකයා කෙරේ ඇති කරති යි පැවැසෙන බලපැමට සමාන බලපැමක් පරිවර්තනයෙන් ද ලැබිය යුතු ය.”² සාහිත්‍ය පරිවර්තකයකුගේ අරමුණ පිළිබඳ බෙන්ඡ්‍රන් ජෝච්ට මෙලෙස අදාළස් දක්වයි: “මුල් කෘතියෙන් ඉදිරි පත් කෙරෙන හැඟීමට සමාන හෝ එයට සම්පූර්ණ වන අන්දමේ හැඟීමක් තම පායකයා වෙත රැගෙන යැමට පරිවර්තකයා යත්ත දරයි.”³

එක් හාජාවකින් පවත්නා කෘතියක් වෙනත් හාජාවකට පරිවර්තන කිරීමේ දී අනුගමනය කළ යුතු යි සි පොදුවේ පිළිගැනෙන කුමවේදයක් නො පවතින අතර පරිවර්තකයේ තම අනිමතය පරිදි විවිධ පරිවර්තන කුමවේද හාවිත කරති. සාහිත්‍ය පරිවර්තනයේ දී අනුගමනය කෙරෙන කුමවේද අතින් පරිවර්තනයට (translation) හා අනුවර්තනයට (adaptation) වැදැගත් තැනක් හිමි වේ.

මූල් කෘතිය අඩු වැඩි නො කර ලක්ෂ්‍ය හාජාවෙන් ඉදිරි පත් කිරීම ‘පරිවර්තනය’ ලෙස ද මූල් කෘතිය ලේඛකයාගේ අහිමතය අනුව යම් යම් දේ අඩු වැඩි සහිත ව අනෙක් හාජාවකට හැරවීම ‘අනුවර්තනය’ ලෙස ද බොහෝ විට සැලැකේ.⁴ සාහිත්‍ය කෘතියක් එක් හාජාවකින් තවත් හාජාවකට පරිවර්තනය කිරීමේ දී එහි වස්තු විෂයය, ආකෘතිය, දරුණුනය, වින්දනය ඇ කෙරේ ද අවධානය යොමු කිරීමට පරිවර්තකයාට සිදු වේ. මූල් කෘතිය අඩු වැඩි නො කර ලක්ෂ්‍ය හාජාවෙන් ඉදිරි පත් කිරීම, නැත භොත් සාපු පරිවර්තනය මේ සඳහා ප්‍රමාණවත් නො වන අතර මූල් කෘතියේ පවත්නා යම් යම් දේ වෙනස් කිරීමට පරිවර්තකයාට සිදු විය හැකි ය.⁵ ඒ අනුව ගත් කළ, මූල් කෘතිය යම් යම් සංශෝධනවලට ලක් කිරීමේ තිදහස සාහිත්‍ය පරිවර්තකයාට අත්‍යවශ්‍යයෙන් ම හිමි වේ. සාහිත්‍ය පරිවර්තනයේ දී ‘පරිවර්තනය’ නම් කුම්වේදය සාපු පරිවර්තනයෙන් මධ්‍යාත්මක ගිය නමුෂිලී කුම්වේදයක් විය යුත්තේ එබැවිනි.

මෙයට සාපේක්ෂ ව අනුවර්තනයේ දී සිදු වන්නේ වෙනත් ක්‍රියාවලියකි. ‘අනුවර්තනය’ යනු ‘අනුරුප කිරීම’, නැත භොත් ‘යෝගා කිරීම’ සි. ජ්‍යෙන් සම්බන්ධයෙන් ද අනුවර්තනය නැමැති ක්‍රියාවලියක් හඳුනා-ගැනේ. ඉන් අදහස් වන්නේ කිසියම් සත්‍ය හෝ පැලැටියක් පැවැතිය යුතු පරිසර තත්ත්වවලට ගැලැපෙන පරිදි ජාතමය වසයෙන් වෙනස්කම්වලට බඳුන් වීම සි. අදාළ පරිසරයෙහි පැවැත්ම තහවුරු කර-ගැනීම එමගින් සිදු වේ.⁶ හාජා පරිවර්තනයේ දී හඳුනා-ගැනෙන අනුවර්තනය ද මෙයට සමාන වූවකි. එහි දී සිදු වන්නේ එක් හාජාවකින් පවත්නා කෘතියක් වෙනත් හාජාවකට හැරවීමේ දී ඉලක්කගත සංස්කෘතික පසුබිමට උචිත වන අයුරින් හැඩා ගැස්ටීම සි. අදාළ නිර්මාණය වින්දනය කිරීමේ හැකියාව ඉලක්කගත පායකයාට උපරිම වසයෙන් ලබා-දීම මෙහි අරමුණ සි.

හාජා පරිවර්තන අධ්‍යයන පිළිබඳ රවුවිලෙස් විශ්වකෝෂණයේ ‘අනුවර්තනය’ නිරවවනය වන්නේ මෙලෙස ය: “පරිවර්තනයක් ලෙස සැලැකිය නො හැකි නමුත් මූල් කෘතියේ කොටස් අඩු නො වන පරිදි නිරුපණය කෙරෙන සේ එය වෙනත් හාජාවකට හරවන කුම්වේදවල එකතුවක් වසයෙන් අනුවර්තනය හැදින්විය හැකි ය.”⁷

පරිවර්තනය හා අනුවර්තනය පිළිබඳ න්‍යායාත්මක බෙදීම සිසේරෝ හා හෝරස් වැනි පුරාණ කවිත්ගේ යුගවල සිට පැවැතෙන බව හාජා පරිවර්තන න්‍යායය පිළිබඳ ඉතිහාසය විමසා බැලීමේ දී විගිද වේ.⁸ පරිවර්තකයා (interpreſ)⁹ යනු වචනයෙන් වචනය ලක්ෂ්‍ය හාජාවෙන් සකස් කරන්නකු, එනම් සාප්‍ර පරිවර්තකයකු බව පෙන්වා-දුන් ඔවුහු වඩා නිදහස්, එනමුදු සම්පූර්ණයෙන් ම ගාස්ත්‍රී සම්මත යැයි පිළිගත හැකි වෙනත් පරිවර්තන ක්‍රමවේද සමග එය ප්‍රහේද්‍යනය කර දැක්වූ හ. සාප්‍ර පරිවර්තනය හා නිදහස් පරිවර්තනය ලෙස පරිවර්තන ක්‍රම ද්වයයක් පිළිබඳ අදහස් මිගස්තියා යුගයේ පවා පැවැති බව “අකුවිල පරිවර්තකයකු නම් ඔබ වචනයෙන් වචනය පරිවර්තනය නො කරනු ඇති.” යනුවෙන් හෝරස් ඉදිරි පත් කළ ප්‍රකාශයෙන් ද තහවුරු වේ.¹⁰

අනුවර්තනය සම්බන්ධයෙන් ඉදිරි පත් ව ඇති නිර්වචන තේමා සතරක් යටතේ වර්ගීකරණය කළ හැකි යැයි හාජා පරිවර්තන අධ්‍යයන පිළිබඳ රුවුවලේ විශ්වකෝෂයේ දැක්වේ.¹¹ එකි තේමා සතර වන්නේ පරිවර්තන ඕල්ප ක්‍රමය (translation technology), පරිවර්තන ප්‍රහේද්‍ය (translation genre), අහිභාව (metalanguage) හා අකුවිලතාව* (faithfulness) යනුවෙති.

පරිවර්තන ක්‍රමවේදයක් වසයෙන් අනුවර්තනය යොදා-ගැනීමේ අවශ්‍යතාව මතු වන්නේ මූල් නිර්මාණයෙහි එන පසුතලය ලක්ෂ්‍ය හාජාවට අදාළ ව නො පවතින විට ය. පරිවර්තනයේ දී යම් ආකාරයක ප්‍රතිනිර්මාණයක් සිදු කිරීම මෙහි දී අවශ්‍ය වේ. මූල් කෘතිය හා පරිවර්තනය අතර මතු විය හැකි සය්කෘතික නො ගැලුමේ නැමැති බාධකය ඉක්මවා ගොස් ඒ අතර සමරුපතාව පවත්වා-ගත හැකි පරිවර්තන ක්‍රමවේදයක් වසයෙන් අනුවර්තනය සැලැකීම ඉහත නිර්චිතයෙන් සිදු කෙරේ.¹²

අනුවර්තනය වැඩි වසයෙන් ම නාවිත කෙරෙන්නේ නාට්‍ය පෙළ පරිවර්තනයේ දී වන අතර අනුවර්තනය සම්බන්ධ ගාස්ත්‍රීය අධ්‍යයන වැඩි වසයෙන් ම සිදු කර ඇත්තේ ද නාට්‍ය පෙළ පරිවර්තනය හා අදාළ ව ය.¹³ ඉලක්කගත පායකයා වෙනුවෙන් මූල්

නිරමාණය ප්‍රතිපදේශීලිකරණයක් හා සඛැසීමක් ලෙස අනුවර්තනය හැඳින්විය හැකි බව ඇති බ්‍රිසේටගේ මතය සි.¹⁴ මූල් නාට්‍යය තැරු ඕනෑම් ප්‍රේක්ෂකයා ලබන වින්දනයට සමාන වින්දනයක් පරිවර්තනයේ ප්‍රේක්ෂකයාට ද ලබා-දීමේ අරමුණින් මූල් නාට්‍ය පෙළ නව පරිසරයකට ගැලැපෙන පරිදි ස්වදේශකරණය කිරීම වසයෙන් අනුවර්තනය හැඳින්විය හැකි බව සන්නේත්‍රෝ පෙන්වා දෙයි.¹⁵ මෙලෙස ස්වදේශකරණයේ අවශ්‍යතාව මතු වන්නේ මූල් කාතියේ ප්‍රේක්ෂකයා අයත් සංස්කෘතික පසුතලයට වඩා වෙනස් සංස්කෘතික පසුතලයකට පරිවර්තනයේ ප්‍රේක්ෂකයා අයත් වන විට ය.

අනුවර්තනය පිළිබඳ නිරවචනවල දී අවධානය යොමු වී ඇති වැදැගත් කරුණක් වන්නේ මූල් කාතියට අකුටිල වීම සි. අනුවර්තනය පිළිබඳ නිරවචනවලින් මූලික කරුණු ද්වයයක් ගම්‍ය වේ. පළමු වැනින් වන්නේ අනුවර්තනය යනු සාහිත්‍ය කාතියක අදහස තිබුණු ව ලක්ෂා හාජාවන් ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය වූවක් යන්න ය. තම අනුහුතියට ලක් තො වන පරිසරයක් පදනම් කර-ගත් නිරමාණයකින් ප්‍රේක්ෂකයා ආගන්තක පසුතලයක සිර කෙරෙන බැවින් සාහිත්‍ය නිරමාණයක් එක් හාජාවකින් වෙනත් හාජාවකට හැරවීමේ දී ඉලක්කගත පායකයාට ගැලැපෙන පරිදි එහි පසුබිම ද සංශෝධනය කළ යුතු ය යන්න මින් අදහස් වේ.¹⁶

දෙ වැනි මතය අනුව අනුවර්තනයේ දී සිදු වන්නේ මූල් නිරමාණයේ රවකයා පාවා-දීමකි. මූල් කාතිය වෙනත් හාජාවකට හැරවීමේ දී සිදු කෙරෙන හාජා වෙනස් වීමට අමතර ව එහි සංස්කෘතික පසුබිම ආදිය ද සංශෝධනවලට ලක් කෙරෙන බැවින් මූල් කාතිය විකාත වීමක් සිදු වන බව මේ මතයෙන් ගම්‍ය වේ.¹⁷

‘පරිවර්තනය’ හා ‘අනුවර්තනය’ යන ක්‍රමවේද ද්වයය නාට්‍ය පෙළ පරිවර්තනයේ දී හාවිත වන අන්දම මෙහි දී වීමසා බැලේ.

රුසීයා ජාතික නාට්‍ය රවකයකු වූ නිකොලොයි ගොගොල්ගේ ‘Ревизор’ (The Inspector General) නම් නාට්‍ය පෙළෙහි පළමු වැනි ජවනිකාව තොමස් සෙල්විසරගේ ඉංගිරිස් පරිවර්තනයේ දැක්වෙන්නේ මෙසේ ය;

Governor. I have called you together, gentlemen, to tell you an unpleasant piece news. An Inspector-General is coming.

Ammos Fiodorovich. What, an Inspector-General?

Artemy Filippovich. What, an Inspector-General?

Governor. Yes, an Inspector from St. Petersburg, incognito. With secret instructions too.

Ammos Fiodorovich. Pretty how-do-you-do!¹⁸

එච්. ජයරත්න මේ නාටු පෙළ “පරීක්ෂකයා” නමින් සිංහලයට පරිවර්තනය කර ඇත. එහි පළමු වැනි ජවනිකාව මෙලෙස ඇරෙමි;

පොලිස්පති: ඔහත්වරුනි, මම ඔබට මෙහෙම ආරාධනා කළේ අසකුටුදායක ආරංචියක් කියන්න හි. අපිට බලන්න පරීක්ෂකයෙක් එනවලු.

ආමොස් ගියෝදරවිච්: මොන පරීක්ෂකයෙක් ද?

අර්තකම් ගිලිපොවිච්: මොනවා, පරීක්ෂකයෙක්?

පොලිස්පති: පරීක්ෂකයෙක්, පිතරුවරුග්‍රවලින්, ඉන්කොග්නිතේර්හස් නියමයකත් එක්කලු.

ආමොස් ගියෝදරවිච්: ඔහෙ පලයන්!¹⁹

මෙය වූකලි පරිවර්තන මාරුගය ගනිමින් සිංහලයට හරවන ලද්දකි. නාටු පෙළෙහි හැඳින්වීමේ එක් තැනක පරිවර්තකයා මෙලෙස සඳහන් කරයි; “රැසියන් වවන හැකිතාක් දුරට සාපුරු ව ම සිංහලයට පරිවර්තනය කොට ඇත. කිසි ම තැනක අනුවර්තනය කොට තැත. නම් ගම් ආදිය රැසියානු උච්චාරණය අනුව ම මෙහි දැක්වා ඇත.”²⁰

රිච්ඩ තේනබදු, ඒ.එම්. ගුණරත්න හා මී.ඊ. ද එස් ලිලානත්ද ගොගොල්ගේ නාට්‍ය පෙළ “රහස් කොමසාරිස්” නමින් සිංහලයට අනුවර්තනය කර ඇත.

එහි පළමු වැනි ජවනිකාව ආරම්භ වන්නේ මෙසේ ය;

ගෝනායක: (කළබලයෙන්) - වාචිවෙනව වාචිවෙනව දත්තව තේ ද මං මේ මොකට ද එන්ඩ කිවේ කියල. තකහනියක්. මේක බොහෝම නරක ආරංචියක්. අපේ යුති එක පරික්ෂා කරන්න කොමසාරිස් කෙනෙක් එනව.

හේමසිංහ: කොමසාරිස් කෙනෙක්?

ගෝනායක: රහස් කොමසාරිස් කෙනෙක් - කොළඹ මහ කන්තේරුවෙන්. හැඳුයි එයා එන්නේ නිලධාරියෙක් බව අගවන්නේ නැතුව. සාමාන්‍ය කෙනෙක් හැරියට යි. රහසේ.

රෝසලින්: එක හරි පුදුමයක්.²¹

ගොගොල්ගේ රැසියන් මූල් පිටපතෙහි²² දැක්වෙන වරිත නාම වන ‘Аммос Федорович’ හා ‘Артемий Филиппович’ ඉංගිරිස් පරිවර්තනයේ දැක්වෙන්නේ අනුපිළිවෙළින් ‘Ammos Fiodorovich’ හා ‘Artemy Filippovich’ වසයෙනි. සිංහල පරිවර්තනයේ ඒවා දැක්වෙන්නේ අනුපිළිවෙළින් ‘ආමොස් ගියෝදරවිච්’ හා ‘අර්තේම් ගිලිපොවිච්’ වසයෙනි. සිංහල අනුවර්තනයේ ඒවා දැක්වෙන්නේ අනුපිළිවෙළින් ‘හේමසිංහ’ හා ‘රෝසලින්’ වසයෙනි. ‘Городничий’ යන්න ‘Governor’ යනුවෙන් ඉංගිරිසියට සංජු ව පරිවර්තනය කර ඇති අතර සිංහල පරිවර්තනයේ එය ‘පොලිස්පති’ යනුවෙන් ද, සිංහල අනුවර්තනයේ ‘ගෝනායක’ යනුවෙන් ද දැක්වේ. මූල් පිටපතේ එන ස්ථාන නාමයක් වන ‘Петербург’ ඉංගිරිස් පරිවර්තනයේ දී ‘St. Petersburg’ වසයෙනුත් සංජු ව පරිවර්තනය වී ඇති අතර එය සිංහල අනුවර්තනයේ දැක්වෙන්නේ ‘කොළඹ’ යනුවෙනි.

පරිවර්තනයේ දී හා අනුවර්තනයේ දී හාවත කෙරෙන උපාය මාර්ගයක් මෙයින් හදුනා-ගත හැකි ය. මූල් කෘතිය එය අයත් පසුතලය සමඟ ම ලක්ෂා භාෂාවට හැරවීම පරිවර්තනයේ දී සිදු වේ. පසුතලය යනු කතාවක සිද්ධී හා වරිත පිහිටුවනු ලබන පසුවීම යි.²³ පරිවර්තනයේ දී සිදු වන්නේ තුහුරු පසුතලයක් වෙත ඩුරු පුරුදු භාෂාව යොදා-ගෙන පායකයා රැගෙන යැම යි. අනුවර්තනයේ දී යොදා-ගැනෙන්නේ පායකයාට ඩුරු පුරුදු භාෂාව පමණක් ම නො වේ. මූල් කෘතියෙහි පසුතලය ද පායකයාට ඩුරු පුරුදු පසුතලයක් බවට පත් කෙරේ. පායකයා ගේ අනුහුතියට ගැලැපෙන ලෙස මූල් කෘතිය සකස් කර එය උපතුමයිලි ව ඔහු වෙත සම්පි කිරීම අනුවර්තනයේ දී සිදු කෙරෙන බව ඉන් ප්‍රතීයමාන වේ. අනුවර්තනය යනු පායකයා පදනම් කර-ගත් පරිවර්තන ප්‍රසේදයක් බව ද, පරිවර්තනය යනු මූල් කෘතිය පදනම් කර-ගත් ක්‍රමවේදයක් බව ද ඒ අනුව පැවැසිය හැකි ය.

අැන්තන් වෙකොවිගේ “The Proposal” නාට්‍ය පෙළෙහි ඉංගිරිසි පරිවර්තනයේ ආරම්භය මෙලෙස සනිටුහන් වේ;²⁴

“Lomov enters, wearing a dress-jacket and white gloves. Chubukov rises to meet him.”²⁵

තිස්ස කාරියවසම් මෙය “පරස්තාව” නමින් සිංහලයට පරිවර්තනය කර ඇති අතර එහි ආරම්භය මෙලෙස සනිටුහන් වේ;

“වුඩුකෝවිගේ ගෙදර ආලින්දය වුඩුකෝවි හා ලොමෝවි සිටිති. ලොමෝවි වසි එකක් බැඳ සපත්තු දමා අත්වලට සුදු මෙස් දමා ගෙන සිටියි.”²⁶

යු.එ. ගුණසේකරගේ සිංහල අනුවර්තනය වන “මගුල් පරස්තාව” නාට්‍ය පෙළෙහි එය මෙලෙස දැක්වේ.

“ජවනිකාව: තෙපානිස්ගේ නිවසෙහි ආලින්දය. තෙපානිස් පත්තරයක් කියවමින් ඇද උඩ සිටි. වුට්ටි කබායක් හා රේද්දක් ද භැඳ, සපත්තු, වසි, මුද අදිය පැලද, කුඩායක් ද අතින් ගත් ල්විනෝරිස් පිවිසෙයි. තෙපානිස් අසුනින් නැගිට, ඉදිරියට ගොස් ඔහු පිළිගනී.”²⁷

මුල් පිටපතේ දී නතාලයාගේ මුවට නැංවන වදන් පෙළක් මෙසේ ය;

"These Meadows aren't worth much to me. They only come to five dessiatins, and are worth perhaps three hundred roubles."²⁸

திசைக் காரியவசமினால் சீ.ஏ.ல் பரிவர்த்தனையெல்லை நிலை இருக்கும் வெள்ளை மேலெல்லை யா:

“මට නන් ඔය වත්ත එව්වර එකක් නෙවෙයි. ඕහෙනන් අක්කර පාලොහක් වේවි. රැබල් තුන්සීයකට වැඩිය වටින ජරාවක් නොවෙයි.”²⁹

වරිතයේ තම මෙහි දැක්වෙන්නේ තතාලියා ලෙසින් ම ය

శ్రీ. శే. రుణాసెకరణే సింహల అన్వయితనయెటి లేద
డైకోవెన్షన్స్ మొలెసి య:

"අපට නම් මේවා ඒ හැරී වරින්නේ නැහැ. අක්කර කුනක් ඔහු පෙන්වනු ලබයි. ඒක තොරතුරු මෙයින් නැත්තු ඇති ප්‍රතිඵලියක් විතර වටී. ඒක නෙවෙ කාරණේ මට අයත්තක් තමයි පෙන්නන්න බැරු."³⁰

වරිතයේ නම මෙහි දැක්වෙන්නේ තන්දාවත් ලෙස ය.

මුල් තීර්මාණයේ පසුතලයට අයත් දේ සඳහා ලක්ෂණ භාජාවෙන් පවතින සමරුප වදන් යෙදීම පරිවර්තනයේ දී සිදු වුවද, අනුවර්තනයේ දී සිදු වන්නේ ඉලක්කගත පසුබෑමෙහි එයට අනුරුප ව පවතින දේ ආදේශ කිරීම බව ඉහත උදාහරණවලින් හෙළි වේ. ලොමෝව් ක්‍රියකින් හා අත්මේස්ච්වලින් සැරසී පැමිණීම වුකලි ඒ සිදුවීම අයත් බටහිර පසුතලයේ දක්නට ලැබෙන්නකි. ඒ පසුතලය ම පදනම් කර-ගනිමින් සිංහලයෙන් ලියන ලද “පරස්තාව”, එනම් එහි පරිවර්තනය සඳහා ද ඒ පසුතලයට උවිත ඇදුමක් යොදා-ගෙන ඇත. සිංහල අනුවර්තනය වන “මගුල් පරස්තාවෙහි” ඔහුගේ ඇදුම් පැලැඳුම් සඳහා වුවිධ ක්‍රියක්, රෙද්දක්, සපත්ත්තු, වයි, මූද, කුඩායක් අදිය යෙදී ඇත්තේ එය අනුවර්තනය කරන ලද පසුතලය භාෂ්‍යය යන සාධක සැලැකිල්ලට ගනිමිනි. Lomov, Chubukov හා Natalya

යන වරිත සිංහල පරිවර්තනයේ දී අනුපිළිවෙළින් ලොමෝව්, වූබුකෝව් හා නතාලියා වන්නේ ද ඔවුන් සිංහල අනුවර්තනයේ දී අනුපිළිවෙළින් ලිවෙන්රිස්, තෙපානිස් හා නත්දාවති වන්නේ ද මෙකි කරුණ පදනම් කර-ගනිමිනි.

නාට්‍යයේ ඉංගිරිසි පිටපතෙහි දැක්වෙන ‘dessiatins’ (Десятина) වූකලි ඉඩම් මැනීම සඳහා රුසියාවේ හාවිත කරන ලද මිනුම් ඒකකයකි. ‘roubles’ (рублы) යනු එරට හාවිත වන මුදල් ඒකකය සි. රුසියා පසුතලය ම පදනම් කර-ගත්තක් වන සිංහල පරිවර්තනයේ ඒවා දැක්වෙන්නේ අනුපිළිවෙළින් අක්කර හා රුබල් යනුවෙනි. සිංහල අනුවර්තනයේ දී ඒවා අනුපිළිවෙළින් අක්කර හා පවුම් බවට වෙනස් කර තිබේ. ‘dessiatins’ යන්න ‘දෙසියාටින්’ යනුවෙන් සිංහලයෙන් නො දක්වා ‘acre’ යන්නට සමරුප යොමු වන ‘අක්කර’ යනුවෙන් දක්වන්නට පරිවර්තකයා කටයුතු කරන්නට ඇත්තේ ‘දෙසියාටින්’ යන්න මෙරට පායකයාට සම්පූර්ණයෙන් ම ආගන්තුක වූවක් වන බැවින් විය යුතු ය. රුබලය පවුම් වී ඇත්තේ අනුවර්තනය පිහිටුවීමට අනුවර්තකයා අපේක්ෂා කළ කාලයේ මෙරට හාවිත වූ මුදල් ඒකකය එය වූ බැවිනි. මෙකි වෙනස්කම් සමග සිදු කෙරුණු යුත් ගුණස්කරගේ පරිවර්තනය පිළිබඳ එදිරිවීර සරවිතන්ද මෙලෙස අදහස් දක්වයි; “මේ නාට්‍යය ලක්දීව ගමක සිදුවූවක් ඇසුරින් ලියන ලද්දක් සේ පෙනෙන අයුරු, වෙකාවිගේ මුල් නාට්‍යයෙන් සිංහලයට පරිවර්තනය කර තිබේ.”³¹

“ඉලක්කගත ප්‍රේක්ෂකයාට උචිත පරිදි පසුතලය හා වරිත නාම සඳහා ආදේශක යොදුම්න් යම් කෘතියක් එක් හාජාවකින් වෙනත් හාජාවකට හැරුවීම” යනුවෙන් අනුවර්තනය අර්ථ දැක්විය හැකි බව ඉහත කරුණුවෙන් ගම් වේ. සාහිත්‍ය කෘතියක් එක් හාජාවකින් තවත් හාජාවකට හැරුවීමේ දී එහි අන්තර්ගත දාළ්ටිය හා වින්දනය ආදිය කෙරේ ද අවධානය යොමු කළ යුතු බැවින් සාප්‍ර පරිවර්තන මාර්ගය හැම විට ම ප්‍රමාණවන් නො වේ.³² පරිවර්තන මාර්ගය අනුගමනය කෙරෙන පරිවර්තනයක දී වූව ද යම් අවස්ථාවල දී අනුවර්තන මාර්ගය ගැනීමට පරිවර්තකයා පෙළුමෙන්නේ එබැවිනි.

ඉලක්කගත පාඨකයාට අවබෝධ නො වේ යැයි සිතිය හැකි යම් දේ ඉලක්කගත පසුතලයට ගැලැපෙන පරිදි සකස් කිරීම මෙහි දි සිදු කෙරේ. හෙත්රි ජයසේෂ්නගේ “ඩූණුවටය” නාට්‍ය පෙළ මෙයට උදාහරණයක් වසයෙන් දැක්වීය හැකි ය. එය ජර්මන් ජාතික නාට්‍ය රචකයු වූ බරමොල්ට් බෞජ්ට්ටගේ “der Kaukasische Kreidekreis” නාට්‍යයේ සිංහල පරිවර්තනය සි. ඩූණුවටය නාට්‍යය සඳහා පාදක කර-ගන්නා ලද්දේ එහි ඉංගිරිස් පරිවර්තනයකි.

ඩූණුවටය නාට්‍ය පෙළේ එක් තැනක මෙමලස දැක්වේ.

“අැහැල ගස් මල් පල දරන විට

අැහැල ගස යලි කොල සලන විට”³³

එරික් බෙන්ට්ලිගේ ඉංගිරිස් පරිවර්තනයේ ‘අැහැල ගස’ දැක්වෙන්නේ ‘elm’ යනුවෙනි.

“I shall be waiting for you under the green elm,
I shall be waiting for you under the bare elm”³⁴

බෞජ්ට්ගේ මුල් පිටපතේ එය දැක්වෙන්නේ මෙමලස ය:

“Ich werde warten auf dich unter der grünen Ulme
Ich werde warten auf dich unter der kahlen Ulme”³⁵

මෙහි ‘elm’ යනු ‘Ulme’ යන ජර්මන් වදන සඳහා ඉංගිරිස් බසින් පවතින සමරුප වදන වන නමුත් ‘අැහැල ගස’ යනු එයට සමරුප සිංහල වදන නො වේ. ‘elm’ යන්නට සමරුප සිංහල වදන ‘ල්ලම් ගහ’ යන්න සි. ³⁶ එල්ම් ගස මෙරටට ආගන්තුක ගාකයක් වන නමුදු ඇසෙල ගස මෙරට සුලබ ව දැකිය හැක්කකි. මෙරට ප්‍රේක්ෂකයාගේ අනුහුතියට ලක් නො වන එල්ම් ගස නො යොදා එය එමෙස ඇසෙල ගස යනුවෙන් අනුවර්තනය කර යොදා-ගැනීම පිළිබඳ හෙත්රි ජයසේෂ්න මෙසේ පවසයි; “ඉංගිරිස් පිටපතේ තවත් තැනක ‘elm tree’ කියලා යෙදුමක් තියෙනවා. මෙක මම ඇහැල ගස කියලා වෙනස් කළා. එල්ම් ගස කිවොත් ඒකෙන් අපට කිසි ම අදහසක් නොලැබෙන නිසා.”³⁷

ඉලක්කගත පායකයාගේ අනුහුතියට ලක් නො වන ඇතැම් දැ සම්බන්ධයෙන් අනුවර්තන මාර්ගය ගන්නා ලද අවස්ථා ගණනාවක් ඩුණුවටය නාට්‍ය පෙළෙහි දක්නට ලැබේ. ඉංගිරිසි පිටපත් එක් තැනක මෙලෙස දැක්වේ; “But they needed another goose for the banquet. And they asked me to get it.”³⁸ සිංහල පරිවර්තනයේ එය මෙලෙස දැක්වේ: “එනකාට අපට කිවිවා අද මාලිගාවේ බාලට කුකුලෙක් මදී ය, තවත් කුකුලෙක් අරගෙන එන්න ය කියලා.”³⁹ පරිවර්තනයේ දී සිදු කරන ලද මේ වෙනස්කම පිළිබඳ හෙන්රි ජයසේන මෙසේ පවසයි; “එක් ජවනිකාවක තියෙනවා කාතියේ කැමට පාත්තයෙක් - goose කියලා ඉංග්‍රීසියෙන් - ඔව්, පාත්තයෙක් ගන්නා කියලා. මම කළේපනා කළා මෙක අපට ඒ තරමට ගැලපෙන එකක් නැ කියලා. අපට වඩා පුරුදු කුකුලා කැමට ගැනීම. පාත්තයා කියනවාට වඩා අපේ සිංහලකමට ඩුරුයි කුකුලා කැමට ගන්නා කිම. මේ නිසා ප්‍රේක්ෂකයාට වඩා ගැලපෙන විදියට goose කියන වචනය කුකුලා කියලා යොදා-ගන්නා.”⁴⁰

එවැනි ඇතැම් ප්‍රායෝගික වෙනස්කම දක්නට ලැබූණ ද මුල් නාට්‍යය සඳහා පදනම් කර-ගන්නා ලද පසුතලය, එනම් සිද්ධී හා වරිත පිහිටුවනු ලබන පසුබීම මෙන් ම වරිත ද වෙනස්කම්වලට බඳුන් නො කර සිංහලයට පරිවර්තනය කර තිබේ. Caucasia, Nutzi war ආදී පසුතල තොරතුරු කොකේසියාට, නාසි යුද්ධය ලෙසින් ද, Grusha, Azadak, Kasbek වැනි වරිත ගෘජා, අසඩික්, කස්බෙක් ලෙසින් ද සාපුරු ව පරිවර්තනය කර තිබේමෙන් මෙය තහවුරු වේ. එසේ වුව ද ඩුණුවටය වූකිලි මුල් කාතිය වචනයෙන් වචනය වගන්තියෙන් වගන්තිය ගෙන කරන ලද පරිවර්තනයක් නො වන බව පරිවර්තකයාගේ අදහස යි. එය මුල් ජරුමන් නාට්‍යයේ ඉංගිරිසි පරිවර්තනයක් ඇසුරින් සිංහල වේදිකාවට හා ප්‍රේක්ෂකයාට උවිත ලෙස යම් යම් සංශෝධන සහිත ව සකස් කරන ලද පරිවර්තනයක් බව ඔහු පවසයි.⁴¹

ඩුණුවටය පරිවර්තනයක් ද නැත හොත් අනුවර්තනයක් ද යන්න විවාදයට තුවු දී ඇති කරුණක් යැ යි පෙනෙන්නට ඇති නමුදු ඉලක්කගත ප්‍රේක්ෂකයාට උවිත පරිදි පසුතලය හා වරිත සඳහා

ආදේශක හාවිත කිරීම යනුවෙන් අනුවර්තන හඳුනා-ගැනීමට ගොඳු-ගත හැකි මූලික නිර්ණායකය අනුව ගත් කළ එයට පිළිතුර ප්‍රත්‍යක්ෂ වේ. ඩුණුවටය අනුවර්තනයක් යැ සි එහි පෙර මූල්‍යවල දී සඳහන් කර ඇති නමුදු එලස අනුවර්තනයක් යැ සි සඳහන් කිරීම තමා අතින් වූ වරදක් බව හෙත්රී ජයසේන සඳහන් කරයි.⁴² පරිවර්තනය හා අනුවර්තනය යන වදන් ද්වයයෙන් අදහස් කෙරෙන්නේ translation හා adaptation යන වදන් ද්වයයේ අදහස නම් ඩුණුවටය පරිවර්තනයක් ලෙස හැදින්වීම වඩා උච්ච බව ඔහු තව දුරටත් පවසයි.⁴³

එක් හාජාවකින් ලියැවුණු කෘතියක් වෙනත් හාජාවකට හැරුවීම නිර්වචනය කිරීම සඳහා පරිවර්තනය යන යෙදුම පමණක් ප්‍රමාණවත් වන බව සමහර විද්‍යාත්‍යන්ගේ අදහස සි. එබැවින් අනුවර්තනය යනුවෙන් යෙදුමක් හාවිත කිරීම පවා අවශ්‍ය නො වන බව ඔවුනු පවසනි. මේ මතයට එකත නො වන්නන්ගේ අදහස වන්නේ පරිවර්තනයෙන් හා අනුවර්තනයෙන් අදහස් වන්නේ එකිනෙකට වෙනස් කුමවේද ද්වයයක් බැවින් ඒ යෙදුම් ද්වයය ම අවශ්‍ය බව සි. කැනඩා ජාතික ක්‍රියාකා වන මයිකල් ගාරන්චි පරිවර්තනය හා අනුවර්තනය අතර පවතින සම්ප සඛැදියාව පෙන්වා-දීම සඳහා ‘පර්යනුවර්තනය’ (tradaptation) නම් යෙදුම නිර්මාණය කළේ ය.⁴⁴

සාහිත්‍ය පරිවර්තනයේ අරමුණ වන්නේ මූල් කෘතියේ පායිකයා ලැබූ වින්දනයට සමාන වින්දනයක් ලක්ෂා හාජාවෙන් ඒ කෘතිය හා සම්ප වන පායිකයාට ද ලබා-දීම සි. එකී වින්දනය ලබා-දීමට වඩාත් උච්ච පරිවර්තන කුමවේදයක් අනුගමනය කිරීම පරිවර්තකයාගේ වගකීම සි. නාට්‍ය පෙළ පරිවර්තනයේ දී පරිවර්තන මාර්ගය මෙන් ම අනුවර්තන මාර්ගය ද අනුගමනය කරනු දක්නට ලැබෙන බැවින් තම කාර්ය සාධනය සඳහා මේ කුමවේද ද්වයය අතරින් කුමක් අනුගමනය කළ යුතු ද යන්න පරිවර්තකයාගේ අහිමතය පරිදි තීරණය වන්නක් ලෙස සැලැකිය හැකි ය.

ආන්තික සටහන්

¹ සුරවීර, එ.වී. සාහිත්‍ය විවාර පුද්ගලිකා, 2005 - පිටුව 131

² (ed.) Venuti Lawrence, **The Translation Studies Reader**, 2004 - page133

³ එම

⁴ සුරවීර, එ.වී. සාහිත්‍ය විවාර පුද්ගලිකා, 2005 - පිටුව 131

⁵ එම

⁶ **National Geographic - Encyclopedic Entry**

<http://education.nationalgeographic.com/encyclopedia/adaptation/>

⁷ (ed.) Baker, Mona. **Routledge Encyclopedia of Translation Studies**, 2001

- page 5

⁸ (ed.) Baker, Mona. **Routledge Encyclopedia of Translation Studies**, 2001

- page 5

⁹ පරිවර්තකයා (translator) යන අර්ථය දෙන ලතින වදනකි.

¹⁰ “Nec verbum verbo curabis reddere fidus interpres.” (ed.) Baker,Mona.

Routledge Encyclopedia of Translation Studies, 2001 - page 5

¹¹ එම - පිටුව 6

¹² එම

¹³ එම

¹⁴ එම

¹⁵ එම

¹⁶ එම

¹⁷ එම

¹⁸ **The Inspector-General** - Translated by Thomas Seltzer

http://www.gutenberg.org/files/3735/3735-h/3735-h.htm#link2H_4_0002

¹⁹ ජයරත්න, එ.වී. පරික්ෂකයා (2011) - පිටුව 21

²⁰ එම - පිටුව 6

²¹ තේන්බලු, රිච්ං. ගුණරත්න, එ.වී. ආදින් - පිටුව 20

²² Гоголь Николай Васильевич - Ревизор (Nikolai Gogol - The Inspector)

http://az.lib.ru/g/gogolx_n_w/text_0070.shtml

²³ සුරවීර, එ.වී. සාහිත්‍ය විවාර පුද්ගලිකා, (2005) - පිටුව 135

²⁴ Julius West පරිවර්තනය

²⁵ Plays By Anton Chekhov, Second Series - Translated by Julius West

http://www.gutenberg.org/files/7986/7986-h/7986-h.htm#link2H_4_0003

²⁶ කාරියවසම්, තිස්ස. පරස්තාව සහ පෝරිසාදයා (1969) - පිටුව 9

²⁷ සරවිවන්ද, එදිරිවීර. කල්පනා ලෝකය (2010) - පිටුව 123

²⁸ Plays By Anton Chekhov,Second Series-Translated by Julius West

http://www.gutenberg.org/files/7986/7986-h/7986-h.htm#link2H_4_0003

²⁹ කාරියවසම්, තිස්ස. පරස්තාව සහ පෝරිසාදයා (1969) - පිටුව 16

ନାବୁ ପେଣ ପରିଵର୍ତ୍ତନାଯ ହା ଅନୁଵର୍ତ୍ତନାଯ

- ³⁰ ଚରିତ୍ରନ୍ଦ୍ର, ଲିଖିତିର. କଲ୍ପନା ଲୋକ୍ୟ (2010) - ପିଲ୍ଲ 128, 129
- ³¹ ଶମ - ପିଲ୍ଲ 123
- ³² ପ୍ରତିବିର୍ତ୍ତିର, ଶେଖିତା ବିଲାର ପ୍ରଦୀପିକା, (2005) - ପିଲ୍ଲ 132
- ³³ ଶ୍ରୀଜେନ୍ଦ୍ର, ହେନ୍ଦର. ଭୁଣ୍ଡିଲାପନ୍ କଥାବ, (2014) - ପିଲ୍ଲ 26
- ³⁴ Bentley, Eric, **Parables for the Theatre**, (1979) - Page 133
- ³⁵ (ed.) Thompson, Bruce. **der Kaukasische Kreidekreis**, (1995) - Page 21
- ³⁶ ମଲଲେଜେନ୍ଦ୍ର ଢାଂଗ୍ରେଜି ଚିଂହଳ ଅବିଧିକେବ୍ରତ୍ୟ, (2005) - ପିଲ୍ଲ 352
- ³⁷ ପ୍ରତିବିର୍ତ୍ତିର, ଶେଖିତା. ନିରମାଣ ପଞ୍ଜାବିମ, (2005) - ପିଲ୍ଲ 120
- ³⁸ Bentley, Eric, **Parables for the Theatre**, (1979) - Page 127
- ³⁹ ଶ୍ରୀଜେନ୍ଦ୍ର, ହେନ୍ଦର. ଭୁଣ୍ଡିଲାପନ୍ କଥାବ, (2014) - ପିଲ୍ଲ 16
- ⁴⁰ ପ୍ରତିବିର୍ତ୍ତିର, ଶେଖିତା. ନିରମାଣ ପଞ୍ଜାବିମ, (2000) - ପିଲ୍ଲ 120
- ⁴¹ ଶ୍ରୀଜେନ୍ଦ୍ର, ହେନ୍ଦର. ଭୁଣ୍ଡିଲାପନ୍ କଥାବ, (2014) - ପିଲ୍ଲ viii
- ⁴² ଶମ
- ⁴³ ଶମ - ପିଲ୍ଲ vii
- ⁴⁴ (ed.) Baker, Mona. **Routledge Encyclopedia of Translation Studies**, (2001) - ପିଲ୍ଲ 8

* 'faithful translation' ଯତେହ ଜାଦୁଆ 'ଅଛାଇଲ ପରିଵର୍ତ୍ତନାଯ' ଯନ୍ତ୍ର କିମଳାପିକ ପଦ୍ୟ ଯେବେଳନା କଳ ବିନ୍ଦୁର ଜାମିପତ୍ର ଗନ୍ଧପାଲ ମହନ୍ତିମାର ଅପରେ କାନ୍ଦିନୀବ ନିମି ତେବେ.

ମୂଲ୍ୟାଙ୍କଣ ନାମାବଳୀ

- କାର୍ଯ୍ୟବଜମି, ନିଜେଶ. (1969) ପରବେଳନା ଜାମି ପେରିଜାଦ୍ୟା. କୋଲାଇ: ପ୍ରଦୀପ ପ୍ରକାଶକ୍ୟେ.
- ଶ୍ରୀଜେନ୍ଦ୍ର, ଶେଖିତା. (2011) ପରିକଳ୍ପନା ରାତତିରିଯ: କୁର୍ଦ୍ଦ ପୋଠ.
- ଶ୍ରୀଜେନ୍ଦ୍ର, ହେନ୍ଦର. (2014) ଭୁଣ୍ଡିଲାପନ୍ କଥାବ. କୋଲାଇ: ଆଜେ. ଗୋବିନ୍ଦ ଜାମି ଜାମିଦାରଙ୍କେ.
- ନେନବନ୍ଦୀ, ରିଲବି. ଗୁଣରତ୍ନ ଶେଖିତା. ଆଦିନ୍, ରହଣ କୋମଜାରିଙ୍କ. (କଲିରୟ ନେନବନ୍ଦୀ ମଲଲେଜେନ୍ଦ୍ର, ଶେଖିତା. (2005) (ଜିଲ୍ଲା ବୈନି ଜାମିକରଣାବ) ଢାଂଗ୍ରେଜି - ଚିଂହଳ ଅବିଧିକେବ୍ରତ୍ୟ). କୋଲାଇ: ଆମିଚୀ. ଗୁଣରତ୍ନ.
- ଚରିତ୍ରନ୍ଦ୍ର, ଲିଖିତିର. (2010) କଲ୍ପନା ଲୋକ୍ୟ. କୋଲାଇ: ଆଜେ. ଗୋବିନ୍ଦ ଜାମି ଜାମିଦାରଙ୍କେ.
- ପ୍ରତିବିର୍ତ୍ତିର, ଶେଖିତା. (2005) ଜାମିକରଣ ବିଲାର ପ୍ରଦୀପିକା. କୋଲାଇ: ଆଜେ. ଗୋବିନ୍ଦ ଜାମି ଜାମିଦାରଙ୍କେ.
- ପ୍ରତିବିର୍ତ୍ତିର, ଶେଖିତା. (2000) ନିରମାଣ ପଞ୍ଜାବିମ. କୋଲାଇ: ଆଜେ. ଗୋବିନ୍ଦ ଜାମି ଜାମିଦାରଙ୍କେ.

- Baker, M. (2001) (ed.) **Routledge Encyclopedia of Translation Studies.** New York: Routledge.
- Bentley, Eric. (1979) **Parables for the Theatre.** Harmondsworth: Penguin Books.
- Schulte and Biguenet. (1992) (ed.) **Theories of Translation.** Chicago: The University of Chicago Press.
- Thompson, Bruce. (1982) (ed.) **der Kaukasische Kreidekreis.** London: Routledge.
- Venuti, Lawrence. (2004) (ed.) **The Translation Studies Reader.** New York: Routledge.

National Geographic - Encyclopedic Entry.

Available at: [http://education.nationalgeographic.com/
encyclopedia/adaptation/](http://education.nationalgeographic.com/encyclopedia/adaptation/)

Plays By Anton Chekhov, Second Series - Translated by Julius West

Available at: [http://www.gutenberg.org/files/7986/7986-h/7986-
h.htm#link2H_4_0003](http://www.gutenberg.org/files/7986/7986-h/7986-h.htm#link2H_4_0003)

The Inspector-General - Translated by Thomas Seltzer

Available at: [http://www.gutenberg.org/files/3735/3735-h/3735-
h.htm#link2H_4_0002](http://www.gutenberg.org/files/3735/3735-h/3735-
h.htm#link2H_4_0002)

Гоголь Николай Васильевич - Ревизор (Nikolai Gogol - The Inspector)

Available at: http://az.lib.ru/g/gogolx_n_w/text_0070.shtml